

(RECALL ALL MEMORY)

04

අධිකාරීන පොදු සහතික සභා (උස්ස් පොදු) විභාගය , 2023 අගෝස්තු  
කළඹිප් පොත්‍රාත් තරාතරප් පත්තිරුයාර් තරාප් පර්ත්සේ, 2022 ඉකෑල් ජ්‍යෙෂ්ඨ  
General Certificate of Education (Adv. Level) Examination, August 2023

හෝමික විද්‍යාව  
ජ්‍යෙෂ්ඨ පොත්‍රාත් ප්‍රාග්ධනය  
Physics I

Advanced Level Physics  
Amith Pussella

PHT57822023Th 2021-06-26


### බහුවරණ ගැටුව

1. පහත සඳහන් ඒවායින් කුමක් SI ඒකකයක් වන්නේද?
- (1) Kg (2)  $mS^{-1}$  (3) C (4) Cm (5) k

2.  $C = \sqrt{\frac{P}{k}}$  සම්කරණයේ C යනු වෙගය ද P යනු පිඩියය ද වේ. k හි ඒකක වනුයේ
- (1)  $kg m^{-1}$  (2)  $kg s^{-1}$  (3)  $kg s^{-1} m^{-2}$  (4)  $s^{-1}$  (5)  $kg m^{-3}$


3. පෙන්වා ඇති මිණුම් සහිත වස්තුවේ පරිමාව සමාන වන්නේ,

- (1)  $\pi(d_2 - d_1)^2 h$  (2)  $\frac{\pi(d_2 - d_1)^2 h}{2}$   
 (3)  $\pi(d_2^2 - d_1^2) h$  (4)  $\frac{\pi}{2} (d_2^2 - d_1^2) h$   
 (5)  $\frac{\pi}{4} (d_2^2 - d_1^2) h$



4. විශ්කම්හය D වන මිණුම් සරාවක් 6 cm ක උසකට ජලය  
ඇති. විශ්කම්හය 2D වන මිණුම් සරාවකට එම ජලය දූෂ්ඨවීට  
එය තුළ ජල කෙද් උස වන්නේ,

- (1) 1.5 cm  
 (2) 3 cm  
 (3) 2 cm  
 (4) 2.5 cm  
 (5) 4 cm



5. ව්‍යුත්තයක අරයට සමාන හි වාප කොටසකින් එහි සේන්දුයේ ආපාතනය කරන කෝණය රේඩියන් 1 ක් යැයි කියවු. ව්‍යුත්තයේ මූල් පරිධියන් සේන්දුයේ ආපාතනය කරන කෝණය රේඩියන්,

(1) 2

(2) 4


(3)  $\pi$

(4)  $2\pi$

(5)  $4\pi$

6. එකම සනකම ඇති කම්බියකින් හරි හතුයේ කොටුවකුන් ව්‍යුත්තාකාර රාමුවකුන් තනා ඇත.

කොටුවේ සේන්දය වන්නේ,  
රාමුවේ සේන්දය



(1)  $\frac{2}{\pi}$

(2)  $\frac{4}{\pi}$

(3) 2

(4) 4

(5)  $2\pi$

7. D දුර 4 : 1 අනුපාතයට බෙදා ලක්ෂය C වේ. E යනු AB දුර 2 : 3 අනුපාතයට බෙදා ලක්ෂයයි.



$\frac{AC}{EB}$  සමාන වන්නේ,

(1)  $\frac{3}{4}$

(2)  $\frac{2}{5}$

(3)  $\frac{4}{3}$

(4)  $\frac{5}{3}$

(5)  $\frac{2}{3}$

8. නිරස් සුම් මීසයක් මත වස්තුවක් තබා එයට මීසයේ කළයට සමාන්තරව බල හතුරක් ක්‍රියා කිරීම නිසා එය වලනය වන දිගාව වන්නේ,


(1) OA

(2) OB

(3) OC

(4) OD

(5) කිසිදු දිගාවකට වලනය නොවී නිශ්චලව පවතී.



9.  $f = \frac{1}{2L} \sqrt{\frac{T}{m}}$  යන සම්බන්ධයේ L සහ T අගයන් දෙගුණ කරන ලදී. f අගය නොවෙනස්ව නිවීම සඳහා m වෙනස් කළයුතු ගුණය වන්නේ,

(1) දෙගුණයක් කිරීම.

(2) සිවිගුණයක් කිරීම.

(3)  $\sqrt{2}$  ගුණයක් කිරීම.

(4) අඩික් කිරීම.

(5)  $1/\sqrt{2}$  ගුණයක් කිරීම.

10. රුපියලට වොලි තුන බැහින් මිළට ගෙන එවා රුපියලට දෙක බැහින් අයක් විකුණයි නම්, එම වොලි විකුණා ලබා ගන්නා ලාභයේ ප්‍රතිශතය වන්නේ,

(1)  $\frac{100}{3} \%$

(2)  $\frac{200}{3} \%$

(3) 50 %

(4) 25 %

(5) 60 %